

## භාෂා සාහිත්‍යයේ පෝෂණයට ප්‍රතිරාජවරුන්ගේ දායකත්වය

පූජ්‍ය ඔක්කම්පිටියේ පක්ෂීකාසාර හිමි

Pathiraja is a term used to indicate a post or a position in a hierarchical administrative system. Sources refer to a number of Viceroys who were connected to the administration in the Dambadeni (1220-1293), Kurunegala (1293-1347), Gampola (1347-1410) periods. Although these administrative officers have made vital contributions to the enrichment of Sinhala, Pali and Sanskrit studies in the country, scholarly attention has not been paid to their contributions.

The term Pathiraja occurs in many sources such as **Mahavamsa**, **Elu Athtanagalu Vansaya**, **Pujavaliya**, **Sidath Sangarawa**, **Jathaka Potha**, as well as in the inscriptions. The Pathiraja derives from Sanskrit. In Sanskrit, meaning ‘enemy king’ (Prathi Raja).

However the word ‘Prathi’ and ‘Prabhu’ also have the meaning of ‘elite’ or ‘honorable’. Therefore we see the terms ‘Pathi Raja and ‘Prabhuraja’ used alternatively from the 13<sup>th</sup> century to the 15<sup>th</sup> centuries. This article examines the evolution of this term.

ප්‍රතිරාජ යනු තනතුරු නාමයකි. දූෂිදෙණි (ක්‍රි.ව. 1220-1293) කුරුණැගල (ක්‍රි.ව. 1293-1347) ගම්පොල (ක්‍රි.ව. 1347-1410) යුගවල දී පරිපාලන කටයුතුවලට සම්බන්ධ ප්‍රතිරාජවරුන් කිහිප දෙනෙකු පිළිබඳ විවිධ මූලාශ්‍රයන්හි සඳහන් වෙයි. පාලි, සංස්කෘත හා විශේෂයෙන් සිංහල භාෂා සාහිත්‍යයේ පෝෂණයට එම ප්‍රතිරාජවරුන්ගේ දායකත්වය තොමද ව ලැබේ ඇතත් ඒ පිළිබඳ

---

① මහාචාර්ය පූජ්‍ය ඔක්කම්පිටියේ පක්ෂීකාසාර හිමි  
සංස්. මහාචාර්ය පැට්ටික් රත්නායක, ආචාර්ය කේ. ඩී. ජයවර්ධන, ජේජ්‍යේ ක්‍රේඛාචාර්ය දිනලි ප්‍රනාශ්දු, ජේජ්‍යේ ක්‍රේඛාචාර්ය අංශලි විෂ්වමහිඛ  
මානවාස්ත්‍ර පියා ගාස්ත්‍රිය සංග්‍රහය, 21 කළාපය, 2014/2015 මානවාස්ත්‍ර පියා, කැලුණීය  
විශ්වවිද්‍යාලය

### 3<sup>rd</sup> Proof

68

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කලාපය, 2014/2015

විද්‍යුත්තුන්ගේ අවධානය යොමු වී ඇති බවක් නොපෙන්. එබැවින් සී පිළිබඳ අවධානය යොමු කිරීම මේ ලිපියේ අහිප්‍රාය වෙයි.

ප්‍රතිරාජ (Viceroy) යන තනතුරු නාමය මහාවංසය, අත්තනගලුවංසය, පූර්ජවලිය, සිද්‍ර, ජාතක පොත වැනි කෘතිවල හා ශිලාලිපි ආදියෙහි ද විවිධ පූද්ගලයන් විසින් භාවිත කරනු ලැබ ඇති බව පෙනේ. සංස්කෘත ඉගැන්වීමට අනුව ප්‍රතිරාජ යනු (enemy king) 'සතුරු රජ' යන අර්ථය දෙයි. එසේ වුව ද ප්‍රති හා ප්‍රහු යනු පරියාය පද ලෙස සැලකෙයි. ප්‍රතිරාජ හා ප්‍රභුරාජ යන තනතුරු එක හා සමාන වට්නාකමකින් භාවිත වූ බව 13-15 සියවස් පරික්ෂා කිරීමේ දී හෙළිවෙයි. පාලියෙහි සඳහන් වන අන්දමට ප්‍රතිරාජ යන වචනය ප්‍රදේශරාජාර්ථයෙහි යෙදී ඇත.

යෙ බො පනානනද පුරුෂීමාය දිසාය පට්ටිරාජානො තෙ  
රක්ෂකේදා මහා සුද්ධස්සනස්ස අනුයුත්තා අහේසුං<sup>1</sup>

(නැගෙනහිර දිසාවෙහි යම් ප්‍රතිරාජයේ වූවාහු නම ඔවුනු  
මහාසුද්ධස්සන රජුට අනුව පැවැතියාහු ය.)

ඇතැම් විද්‍යුත්තු යටත් විජ්‍ත සමයෙහි ලංකාණ්ඩ්‍රිකාරවරයාට ප්‍රතිරාජ යන නාමය යොදා ඇත.<sup>2</sup> ලංකා ඉතිහාසයේ ප්‍රතිරාජ පදවිය පිළිබඳ තොරතුරු ප්‍රථමවරට අපට හමුවනුයේ තෙලෙස්වන සියවසේ දිගිදෙණි II පැරකුම් රාජු සමයේ දී ය. මෙම පදවිය දුරු දේවප්‍රතිරාජ අමාත්‍යවරයා II පැරකුම්බාවන්ගේ අගමැතිවරයා වශයෙන් පමණක් තොට ගාසනික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කොට ඇත. මෙම ප්‍රතිරාජ පදවිය දුරු පූද්ගලයන් රසක තම ඉතිහාසය, සාහිත්‍ය කෘති, ශිලාලිපි පරීක්ෂා කිරීමේ ද හමුවෙයි.

දේව ප්‍රතිරාජ

දේවප්‍රතිරාජ පුවරු ලිපිය-ශිලා ලේඛන සංග්‍රහය

(5) බු. ව. 2502,

විමලකිත්ති හිමි එම්.

286-294 පිටු,

විරසිංහ ප්‍රතිරාජ

ගඩලාදෙණි ගිරි ලිපිය

E.Z., Vol. IV. 1943,

No. 12, pp 90-110

දේවගිරි ප්‍රතිරාජ  
විසෝවල ප්‍රතිරාජ

ගඩලාදෙණි ගිරි ලිපිය  
ගඩලාදෙණි ගිරි ලිපිය

- එම -

- එම -

නිශ්චංක ප්‍රතිරාජ	ගබලාදෙනී ගිරි ලිපිය	-	- එම -
විජය ප්‍රතිරාජ	ගබලාදෙනී ගිරි ලිපිය	-	- එම -
සුව ප්‍රතිරාජ	ගබලාදෙනී ගිරි ලිපිය	-	- එම -
සත්‍රුවන් ප්‍රතිරාජ	ලංකාතිලක සන්නය	-	ගම්පොල යුගය, 1965, දිරානන්ද හිමි, කේ.
ජයසිංහ ප්‍රතිරාජ	ලංකාතිලක සන්නය	-	ගම්පොල යුගය, 1965, දිරානන්ද හිමි, කේ.
විරසිංහ ප්‍රතිරාජ		-	පන්සිය පණස් ජාතක පොත, 1958
විරසිංහ ප්‍රතිරාජ	විගුලවත්ත ලිපිය	-	Report on the Kegalla District, reprint, 1999, p.79
කැකුලන්දාල ප්‍රතිරාජ රාජාවලිය <sup>3</sup>		-	
ජයසිංහ ප්‍රතිරාජ	විගුලවත්ත ලිපිය	-	Report on the Kegalla District, reprint, 1999, p.79

II පැරකුම් රජුගේ අග්‍රාමාත්‍ය දේවප්‍රතිරාජ භාෂා සාහිත්‍ය පෝෂණයට උපස්ථිතික වූවෙකි. ඔහු පිළිබඳ පුරාණාත්මක විස්තරයක් අලුත්තුවර දේවාලය පිහිටුවීම සම්බන්ධ පැරණි ලිඛියක මෙසේ සඳහන් වෙයි.

‘එම රජතුමාගේ අදහස් හැඳින තුන් රජයකින් යුක්ත මේ ග්‍රී ලංකාද්විපයෙහි සියලු රාජකාච්චය සිද්ධ කොට දී පවත්නා තු, බුදුබව ප්‍රාරුතා කොට රෝපණය කරවූ පොල් ගෙඩියෙහි තුන් ඇස්සෙන් තුන් පැළයක් නැංවූ, අමුදරුවන් පවා යාවකයන්ට දන් දී ලෙස්ක ප්‍රසිද්ධ, රතනතුය ගරණපරායන අගරණ සරණාගත ව්‍යුපක්ෂ්‍රරායමාන දුනුකේ වතු වංශානිජාත දෙල්ගස් ගමුවේ දේවප්‍රතිරාජ නම් අග අමාත්‍යාණ්ඩ යට තියන ලද පුද් පඩුරු සියල්ල ම භාරකොට<sup>4</sup>’

### 3<sup>rd</sup> Proof

70

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

සිදන් සගරාවෙහි සඳහන් වන අන්දමට දේවප්‍රතිරාජ වියෙළුමයෙන් ම දැකුණු ලංකාවේ පාලන කටයුතුවලට සම්බන්ධ වූ කෙතෙකි.

දක්න ලක සියල්- බුජ මහවුරිනි රක්නා  
දද රදල ගම් විමන්ගැ - පතිරිත දෙව් සැරදෙනේ  
(ලක්දිව සියලු දකුණු දිග් භාගය තමාගේ බාහුව නැමැති  
මහා ප්‍රාකාරයෙන් රකින්නා වූ රදල ගම් නැමැති  
විමානයෙහි මුදන ධිව්‍යයක් වැනි වූ ප්‍රතිරාජ දේවයා විර  
කාලයක් ජීවත්වේවා)

මෙම දේවප්‍රතිරාජ අමාත්‍යවරයා පිළිබඳ දීර්සන විස්තරයක් මහාවංසයෙහි ද, පුද්‍රාවලියෙහි ද, අන්තර්ගත ය. දඩිදෙනීයේ බලය පිහිටුවා ගැනීමට II වන පණ්ඩිත පැරකුම් රුපුත් අතිරියෙන් ම උපකාරී වී ඇත්තේ මොහු ය. සිදන්සගරාවේ සඳහන් වන අන්දමට කේරල හමුදාවන් පරාපරය කිරීමට මොහු සම්බන්ධ වී ඇති බව උහය භාජාලංකාරයට සැපයුණු නිදසුනින් හෙළිවෙයි.<sup>6</sup>

II වන පණ්ඩිත පැරකුම් රුපුත් අවසාන කාලයේ දී රුපුත් නියමයෙන් විවිධ වූ ආගමික කටයුතු පවරන ලද්දේ මෙම දේවප්‍රතිරාජ ඇමැතිවරයාට ය. මහාවංසයේ ඔහු පිළිබඳ සඳහන් විස්තර මෙපරිදේදෙනි.

'දේව ප්‍රතිරාජ නම් වූ මාගේ මේ ඇමැති තෙමේ බුදුන් කෙරෙහි ද ධර්මයෙහි ද සංසයා කෙරෙහි පහන් වූයේ දැන් පවතියි. බුදුබව පතා ඉටන් කරන්නා වූ මොහු විසින් හිඳුවන ලද ඒ පොල් එලයෙහි එකුල තුන් ඇස්සෙන් පොල් පැලු තුනක් තැංගාහ. කරුණාබර මේ තෙමේ ඒ එක් දිළින්දක දක තම අමුදරුවන් හා සියලු සම්පත උහුට ද මම බුදුවන්නේම්ද පැති ය. '<sup>7</sup>

'ඉත්තෙනි ඒ රජ තෙමෙන් උහු කෙරෙහි හටගත් මහා කරුණා ඇත්තේ මාදෙල්ගස් නම් ගම අදී වූ උහු විසින් කරවන ලද ගම් උහුගේ ම කුල සන්නක කොට දී පසුවත් උහු ගෙන දාතු මනදීරයට ගොස් සග මැද 'මාගේ මේ ඇමැති උතුමා තුනුරුවන් කෙරෙහි ද මා කෙරෙහි ද හැම කුල පහන් සිත් ඇත්තේ ය. එහෙයින් මේ තෙමේ බුදුවට හා රජහටත් හිත සේවනයෙහි තත්පර කම් ඇත්තේ පිය ද මත වඩුන්නේ ද වෙයි. එහෙයින් මම ද ප්‍රිය වස්තුවෙන්

දළදා වහන්සේ පුද්මි'යි කියා අමුදරුවන් සහිත ඒ ඇමැති උතුමා බුදුන් දළදාවට දින්<sup>9</sup>

මෙම අමාත්‍යවරයා විසින් සිදු කරන ලද ගාසනික කටයුතු දීර්ඝ වශයෙන් පූජාවලියේ හා මහාවංසයේ සඳහන් වනුයේ මෙහිදී දෙනි.

'මෙරමා වසසහි පවත්වන අනිෂ්ට මාරයා විසින් මවන ලද්දා බඳු වූ පතිකයුරුග ජලදුරුග ගිරි දුරුගයන් විසින් සමන්කුල යන්නා වූ මේ ගරණී තොමෝ ඒ ඒ තැන අවුරණ ලද් දී ඉතා දුකීන් යා පුතු වූවා මුනිහු පා වැදු ප්‍රශ්නය සම්පත් රැස් කරණට යන්නා වූ අවලොස් දෙවැසී සත්වයාට දික් උපද්වයි. එහෙයින් එය තොළ මනා මගක් කර වැළි අත්තනගලු නම් වෙහෙර පූරුවයෙහි තමා පින් තෙදින් අභසන් පොලොවන් ගුගුරුවා යම් තැනෙක මහරධි ඇති එක් මහ තොර කෙනෙක් රහත් බවට පැමිණ සේක් ද එතැන් උපතිස් රුපු විසින් පස් මහල් පහයක් තෙමේ රන් උප් සෙවනි ඇත්තේ එකල කරවන ලද්දේ ඒ පහය තෙමේ කාල කුමයෙන් තටුයේ දත් වැමි පමණක් ඉතිරිව සිවින්නොය ද මා විසින් අසනා ලදී. පින්වත, තොළ එය ද මගේ නමින් අලුත් තොට තනව. බෙන්තොට වෙහෙරක් නිශ්චාක රජු විසින් වූ කලී එලෝද්දානයක් කරවන ලදී. එසේම මා නමින් පොල් ආදියෙන් සම්පූර්ණ වූ එක් මහ උයනක් රෝපණය කර' කියා ඒ ඒ පින් කිරියෙහි උනු යෙදුයෙයි. ඒ තෙමේ එසේ පිළිවෙන් අස්වා එකල ගගසිර පූරට ගොස් එහි දී පළමු තොට මනා සරවාංග ලක්ෂණ ඇති සමන් දෙවිරුව කරවා රන් රුවන් අබරණින් එය සින් කුලු තොට අලංකාර කමළේ ය. එකල පසුව සමන්කුල යනු කැමැත්තේ ඒ දෙවිහු ඒ රුවන් පෙළහර සමග ගෙණ ඒ තෙමේ තික්ම බොතල නම් ගමට ගොස් එතැන් පටන් ම හේ බඳනට පටන් ගත්තේ ය.<sup>9</sup>

යලෝක්ත විස්තරය නොඅඩු ව පූජාවලියෙහි ද සඳහන් වෙයි.<sup>10</sup> දේවප්‍රතිරාජ අමාත්‍යවරයා දුනුකෙක්වත වංශයට අයත් බව අලුත්තුවර දේවාල ලිපියෙහි හා පාලි හත්වනගල්ල විභාර වංසයෙහි (ඒනුකෙක්තකීවසුළු) සඳහන් වෙයි. එසේ වූව ද සිදත් සගරාවේ සඳහන් 'දද රදල ගම විමන්ගැ- පතිරජ දෙවි සැරදෙනේ' යන ප්‍රකාශයේ සඳහන් 'රදල ගම විමන' යන්නට රන්මලානේ ධර්මාරාම නාහිමියේ ස්වකිය සිදත් සගරා විස්තර සන්නයෙහි 'විජ්පගාම වංස' යනුවෙන් අරුත් දක්වති. විජ්පගාම යනු බමුණු ගම යන

### 3<sup>rd</sup> Proof

72

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

අර්ථයයි. පාලි රසවාහිනියෙහි හා සමන්තකුටවණ්ණාවහි කකුවරයා වන වේදේහ හිමියන් ද විප්පගාම වංසයට අයන් බව දැක්වෙයි.

යෝ විප්පගාමවංසේක- කේතුහුතෝස්සි සිහල්  
(රසවාහිනිය)<sup>11</sup>  
තස්ස සිස්සොසි යෝ විප්ප- ගාමවංසේකකතුනොව්  
(සමන්තකුටවණ්ණනා)<sup>12</sup>

මේ අනුව දේවප්‍රතිරාජ අමාත්‍යයා වේදේහ නිමියන් අයන් විප්පගාම වංසයට අයන් කෙනෙකු බව ධර්මාරාම නාහිමියන්ගේ අර්ථ ව්‍යාබ්‍යාහයෙන් හෙළිවෙයි. සිදන් සගරාවේ සඳහන් 'රදුලගම විමන' වර්තමාන දකුණු පළාතේ තිබෙන රත්ගම බව කාසන විඟ පුදීපය දැක්වයි.<sup>13</sup>

රත්ගම පුදේශයේ පතිරාජාමය, පතිරාජ කන්ද, යන ව්‍යවහාරයන් අදත් පවතින බැවින් ඒ පුදේශ සමග දේවප්‍රතිරාජ අමාත්‍යවරයාගේ කිසියම් සම්බන්ධයක් පැවැති බවක් පෙනීයයි. (රදුලගම > රදුලගම > රදුගම > රත්ගම<sup>14</sup>) කෙසේ වූව ද දුනුකේවතු වංශය, විප්පගාම වංසය- රදුල ගම් විමන එක ම වංසයකුයි නිශ්චිත කළ නොහැකිය.

ග්‍රන්ථ කරණයට දේවප්‍රතිරාජ අමාත්‍යවරයාගේ දායකත්වය  
සිදන් සගරාව රවනා කරන ලද්දේ දේවප්‍රතිරාජ අමාත්‍යවරයාගේ ආරාධනයෙනි.

'දක්න ලක සියල්- බුජ මහවුරති රක්නා  
දද රදුල ගම් විමන'ගැ- පතිරාජ දෙවි සැරදෙන්  
අදින යදත ඔහු- විබත්' නිරණ සියබසු  
පළ කරනු වස් මේ කෙලමී- කුළුණීන් සිදන් සගරා,

මේ හැරුණු විට 'පතිරාජ',<sup>15</sup> පතිරාජ පිරුවන<sup>16</sup> පතිරාජ පිරුවනගේ සිදන්<sup>17</sup> වගයෙන් ප්‍රතිරාජ නාමය සිදනෙහි කීප ස්ථානයක ම අන්තර්ගත ය. එහෙයින් සිදන්සගරාව සම්පාදනය ප්‍රතිරාජ දේවයන්ගේ ඇරෝමින් සිද්ධවුවක් බව පෙන්නේ.

සිද්ධත්සාගරාවේ කතුවරයා පිළිබඳ නිශ්චිත ව කිව නොහැකි ය. එසේ වුව ද මෙහි කතුවරයා වේදේහ නමැති හිමි නමක බව සිද්ධත්සාගරා විස්තර සන්නය සම්පාදනය කළ රත්මලානේ ධර්මාරාම හිමියේ පවසති. හික්කාවේ සූමංගල හිමි, බුවන්තුවාවේ පත්‍රමා, ඩිඩ්. එග්. ගුණවර්ධන, කුමාරතුන්ග මුනිදාස, සී. රු. ගොඩකුමුර වැනි විද්‍යාත්‍යන් පවසනුයේ සිද්ධත්සාගරාවේ කතුවරයා අනෙක්මදස්සී නම් හිමි නමක බවයි. කොට්ටේ යුගයේ දී තොරණ ප්‍රතිරාජ පරිවේශාධිපති ව කටයුතු කළ සූමංගල නැමැති හිමිනමක් සිද්ධත්සාගරාවේ කතුවරයා බවත්, උන්වහන්සේ තොටගූවේ රාජුල හිමියන්ගේ දිෂ්‍යයකු බවත් සෙනරත් පරණවිතාන අදහස් කරන නමුදු එම අදහසට විද්‍යාතුන්ගේ අවධානය යොමු වී ඇති බවක් නොපෙනේ. කෙසේ වුව ද යලෝක්ත වේදේහ හා අනවමදරු හිමිවරුන්ගේ ධර්ම ගාස්ත්‍රිය කටයුතුවල දී දේවප්‍රතිරාජ අමාත්‍යවරයා පිළිබඳ සඳහන් වෙයි. එබැවින් උන්වහන්සේලා දෙනමගේ ගාස්ත්‍රිය කටයුතුවල ගොරවය දේවප්‍රතිරාජ අමාත්‍යවරයාට නිතැතින් හිමි වෙයි.

වේදේහ හිමියන්ගේ නම සිද්ධත්සාගරාවහි කිසි තැනක සඳහන් නො වේ. එහෙත් උන්වහන්සේ විසින් රවනා කරන රසවාහිනිය<sup>18</sup> හා සමන්තකවත්තානා<sup>19</sup> කාති දෙකෙහි වේදේහ හිමියන් විසින් රවනා කරන ලද සීහළ සද්ධ ලක්ඛණ නම් කාතියක් පිළිබඳ සඳහන් වන හෙයින් එම කාතිය සිද්ධත්සාගරාව බව ධර්මාරාම හිමියන්ගේ අදහස වෙයි. එම අදහස සනාථ කර ගැනීමට කාව්‍යාච්චරයෙහි එන මෙම පදනම ද උපයෝගී කර ගනී.

නත් වරද	ලොජ්වන
කිරිය අදියර	සත්වන
අදේස් හැදහිලි	වන
ඡ්‍යා ගුණයෙන් සඳ ලකුණු	වන (කාව්‍යාච්චරය-39 පදනම)

නත් වරද ලොජ්වය සඳහා තිදුපුන් වෙයි. ක්‍රියාධිකාරය සත් වැන්තෙහි ඇත. හැදහිලි යන තන්හි ආදේශය පවතී. මේ සීයුල ලක්ෂණ සිද්ධත්සාගරාවහි ඇති බැවින් සීහළ සද්ධ ලක්ඛණය යනු සිද්ධත්සාගරාව ම බව වේදේහ හිමියන්ගේ පාරාශ්චවය ගත්තේයා පවසති. කෙසේ වුව ද සිද්ධත්සාගරාවේ වේදේහ හිමියන් බව උපකල්පනය කරන්නේ නම් සිද්ධත්සාගරාව රවනා කිරීමට ආරාධනා කළ දේවප්‍රතිරාජ

### 3<sup>rd</sup> Proof

74

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

අමාත්‍යවරයාට එහි ගොරවය නිරායාගයෙන් හිමිවේයි. එපමණක් නොව සිංහල ව්‍යාකරණ කෙශ්ට්‍රය පෝෂණය වූයේ සිද්ධ් සගරාව පදනම් කර ගනිමිනි. සිද්ධ්සගරාවෙන් පසු සිද්ධ නිශ්චය කර ගනිමින් පරිවාර ග්‍රන්ථ රසක් බිජිවිය. සිද්ධ්සගරා පුරාණ සන්නය, සිද්ධ්සගරා ද්විතීය සන්නය, සිද්ධ සන්නය, සිද්ධ්සගරා ලියන සන්නය, සිද්ධ්සගරාව- ඉංග්‍රීසි පරිවර්තනය (A Grammar of the Sinhalese Language) සිද්ධ්සගරා සන්නය, සිද්ධ්සගරා විස්තර ව්‍යාබ්‍යානය, සිද්ධ්සගරා විස්තර සන්නය, සිද්ධ්ධාන්ත පරික්ෂණය, සිද්ධ්සගරා හාව සන්නය, සිද්ධ්සගරා විවරණය, සිද්ධ්සගරා අරුත් වියකන, සරල සන්න සහිත සිද්ධ්සගරාව, සිද්ධ්සගරා පුරාණ සන්නය හා සිද්ධාන්ත ප්‍රදිය, සිද්ධ්සගරා විමර්ශනය, සන්න සහිත සිද්ධ්සගරාව, ව්‍යාබ්‍යාන සහිත සිද්ධ්සගරාව, සිද්ධ්සගරා විමුෂුම, The Sidat Sangara (Text, Translation and Glossary- 2013) ඒ අතර වෙයි. පාලි- සංස්කෘත ව්‍යාකරණ කෙශ්ට්‍රයට අඡ්ටාධ්‍යායී, සාරස්වත, කවිචායන, මොශ්ගල්ලායන වැනි කාති මෙන් සිංහල සාම්ප්‍රදායික ව්‍යාකරණ කෙශ්ට්‍රයේ පදනම වූයේ සිද්ධ්සගරාවයි. එබැවින් සිද්ධ්සගරා කතුවරයා මෙන් ම එහි ආරාධකයා වන දේවප්‍රතිරාජ අමාත්‍යවරයා ද සම්භාවනාවට පාතු වූවෝ වෙති.

එසේ ම වෙළදහ හිමියන් විසින් පාලි සමන්තකුටවණ්ණනා හා රසවාහිනී යන කාති දෙක ද රවනා කෙරිණි. මෙම කාති දෙක සම්පාදනය කළේ පලාඛන්ගළ පතිරාජ පිරිවෙනෙහි දී බව අදහසකි. දේවප්‍රතිරාජ අමාත්‍යවරයාගේ ආරාධනයෙන් කළ සිද්ධ්සගරාවේ කතුවරයා අනොමදස්සී නම් හිමි නමක බව තවත් අදහසකි. එම අදහස ඇතිවීමට හේතු වූ කරුණු කිහිපයක් පවතී, දේවප්‍රතිරාජ අමාත්‍යවරයා II වන පණ්ඩිත පැරැකුම් රුපුගේ නියමයෙන් අත්තනගල්ලේ තුන්මහල් පහයක් කරවා අනොමදස්සී හිමියන්ට පූරු කළ බව මහාවංසයේ සඳහන් වෙයි.<sup>20</sup>

‘ඉක්බිති ඒ තෙමේ අත්තනගලු වෙහෙරට ගොස් රජු විසින් කි නියමයෙන් බොහෝ දහුව්‍ය කොට තුගු සිය ඇති තෙමහල් පහයක් කරවා ප්‍රදා සම්පන්න අනොමදස්සී නම් මාහිමියන්ට ඒ පහය දී පසුව උන්වහන්සේට මහරජු නියෙවින් දත්වැට ද තබුබවා ගිලා ලේඛනයක් කරයි.<sup>21</sup>

ඉහත ප්‍රකාශය පදනම් කරගෙන දේවප්‍රතිරාජ අමාත්‍යවරයා විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබේ අනොමදස්සී හිමියන්ට පූජා කළ අත්තනගළු විභාරය දේව ප්‍රතිරාජ පිරිවෙන බවත් සිද්ධා සගරාව අනොමදස්සී හිමියන්ගේ කෘතියක් බවත් ඇතැමිපු පවසනි. අනොමදස්සී හිමියන් විසින් දෙදිවයු කාමධේෂු හා පරෝපකාරය නම් ජේජ්තිප්‍ර ග්‍රන්ථ දෙකක් සම්පාදනය කොට ඇති බව පෙනේ. එම කෘතිවල සඳහන් ඇතැම් අදහස් සිද්ධාස්ථගරාවේ අදහස් සමග ගැලපේ.

ස හගවාන් මුනිර හිත සිද්ධයෙ  
හඳි විරං මම ගනකුවියකම් (දෙදිවයු කාමධේෂු)  
මහද ගදකිලි කැරු- සවිනේ ගෙවා දත්තට (සිද්ධ)

පරෝපකාර ග්‍රන්ථයෙහි අනොමදස්සී හිමියන් ප්‍රතිරාජ මහා විභාරයෙහි නායක බව දක්වේයි.

ප්‍රතින්පති මහාවිභාරතෙන්තා  
ස්මේනිසුරවංශජ නිර්මුනීජු සූන්  
ඉදම්තවමදර්ඩි නාමධේෂය  
පරම කරොත්කරණ පරෝපකාරම

කෙසේ වුව ද දේවප්‍රතිරාජ පරිවෙන කිහිම් ස්ථානයක පිහිටියේ දැයි නිශ්චය කළ තොහැකි බැවින් සිද්ධාස්ථගරාවේ කතුවරයා වේදෙහ හිමි දැයි නැතහෙත් අනොමදස්සී හිමි දැයි ස්ටේර ව කිව තොහැකි වෙයි. සිද්ධාස්ථගරාවේ සඳහන් තොරතුරුවලට අනුව දේවප්‍රතිරාජ අමාත්‍යවරයා විසින් කරවන ලද ප්‍රතිරාජ පිරිවෙනෙහි වැඩ සිටි ප්‍රතිරාජ පිරිවෙන්පති හිමියන් විසින් මෙම ව්‍යාකරණ ග්‍රන්ථය කරන ලද බව පෙනේ.

යලෝක්ත අනොමදස්සී හිමියන්ගේ මෙහෙයුමේන් පාලි හත්වනගල්ල විභාර වංසය රවනා කොට ඇති බව පෙනේ.

ඛ්‍රීමන්වයෙනනුග තත්මනාමදස්සී  
බ්‍යාගේන් සඩ්බයතිරාජඩුරන්දරෙණ  
ව්‍යාපාරේන්හම්තිනානුගත. කල්.ව  
නිස්සාය පුබ්බලිබිත. විධ වායමාම්<sup>22</sup>

මෙම පාලි හත්වනගල්ල විභාරවංසය ඇසුරින් ගම්පොල හා කොට්ටෙම් යුගයන්හි දී එඟ අත්තනගළු වංසය නමින් කෘති දෙකක්

### 3<sup>rd</sup> Proof

76

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

සම්පාදනය වී ඇති අතර ගම්පොල යුතුයේ දී රචිත එළැ අත්තනගලු වංසයේ අනෝමදස්සී හිමියන් ගැන සඳහන් වන්නේ මෙපරිද්දෙනි.

‘ස්වස්ත්‍රී, ප්‍රශ්නස්ත්‍රී ප්‍රවර ද්විජකුල කම්ලවනරාජී රාජ ඩාසායමාන වූ අක්ෂර, ලිඛිත, ගණිත, ගන්ධර්ව, නැස්ත්‍රී ජන්දස්, නිස්සන්බූ අලංකාර, ගාලිහේත්තු යන්තු මත්තු මත්තු ජේෂාතිරෘෂාත, ඉතිහාස, පුරාණා දී සකල කළාවනට කළානියිඹු වැනි වූ සූත්‍රාහිජරම විනය සංඛ්‍යාත ත්‍රිපිටක සම්බුද්ධ වවනයෙහි අනවමදරයි වූ අනවමදරයි නම් සංසරාජ්‍යාත්‍රිත වූ අප මහා ස්වාමිජු විසින් මෙහෙයන ලදු ව ඉතිහාස කථාව හා පුරුෂ ලිඛිතපද ආගුර කොට පුරුෂයෙහි මාගධික හාජාවෙන් රවනා කරල ලද අත්තනගලු විහාර වංශාබ්‍ය ප්‍රබන්ධය<sup>23</sup>

යෙලේර්ක්ත ප්‍රකාශයෙන් ප්‍රකට වනුයේ දේවප්‍රතිරාජ අමාත්‍යවරයාගේ නිරන්තර ගෞරවාදරයට පාතු වූ අනෝමදස්සී හිමියන්ගේ විස්තාත ක්‍රියාණ සම්භාරයයි. එබැවින් උන්වහන්සේගේ ධරම ගැස්ත්‍රීය සේවාවෙහි ගෞරවය දේවප්‍රතිරාජට හිමි වෙයි.

පුජාවලිය නම් මහාර්ස ග්‍රන්ථය රවනා කොට ඇත්තේ ද දේවප්‍රතිරාජ අමාත්‍යවරයාගේ ආරාධනයෙනි. බුද්ධත්වාහිලාජී මුදුරපාද පරිවේණාධිපති බුද්ධප්‍රතු හිමියන් විසින් පුජාවලිය රවනා කරන ලද්දේ ද මෙම අමාත්‍යවරයා විසින් කරන ලද ආරාමයෙහි වැඩි සිටින අවධියේ ද ය.

‘තමන් කරා පැමිණී බොහෝ සත්පුරුෂයන් බුදු බැවිහි ප්‍රශ්නපාද කරවූ මුදුරපාද පරිවේණාධිපති වූ බුද්ධ පුතුයන් විසින් ද්විතීය පරාක්‍රමාභාෂ්‍ය නම් නරපතිහට ම අනුගාසනා පිණිස ද සිංහල හාජාව දන්නා සත් පුරුෂයන්හට ලෝවැඩ පිණිස ද එම රුපුගේ අග්‍රමාත්‍ය වූ බුද්ධත්වාහිලාජී වූ දේවප්‍රතිරාජ නම් ග්‍රන්ධා පුරුෂයාණන්ගේ ආරාධනයෙන් ඔහුගේ ම නමින් කළ ආරාමයේ දී උපද්‍වන ලද මේ පුජාවලි නම් ධරමව්‍යාභ්‍යාන කථාවෙහි<sup>24</sup>

කෙසේ වුව ද දේවප්‍රතිරාජ අමාත්‍යවරයා ස්වකීය නාමයෙන් කළ ආරාමය කුමක්දයි නිශ්චය කළ තොහැක. මුදුරපාද බුද්ධප්‍රතු හිමියන්ගේ ආවාර්යවරයා වූ මහාන්තුප්‍රාසාදුල සුම්ගල හිමි වැඩි

විසුයේ වාගිරිගල ය. වාගිරිගල එවක නියමගමපාය, අහයසුනන්දාරපාය හා මුදුරපාද යන තම්බලින් හැඳින්වූ බව එවි. සී. ඩී. බෙල් පවසයි<sup>25</sup>

මෙම කාතිය සම්පාදනය කිරීමේ අහිපාය, ආරාධනාව, අනුග්‍රහය කාතියේ ස්ථාන කිහිපයක ම සඳහන් වෙයි.

‘බුද්ධත්වාහිලාෂී වූ දේවප්‍රතිරාජ ඇමැතියාණන් විසින් එදවස් රෝපුරුවන් කරා ගොස් හිමි තුළ වැනි ඇානවන්ත වූ මෙසේ මෙසේ මහ පින් රස් කරන පින්වත් රජක්ෂු බුදුබැවි පැනීමේ උගේක්‍රා වනු නොයෙදෙයි. බුදුවන්නට වහා පාර්ථනා කළ මැනව.’<sup>26</sup>

දේවප්‍රතිරාජ ඇමැතියාණන් අතින් අසා මවුන් විසින් ම නොයෙක් වාරයෙහි අප රජහට බොධිසත්ත්ව පරාමිතායෙන් යෝදුණා වූ බණක් වදාල මැනවැයි ආරාධිතව<sup>27</sup>

බෝධි සත්ව පාරමිතාවෙහි විරෝධ වඩාව බණ කිමෙහි අග පැමිණ බොහෝ සත් පුරුෂයන් බුදු බැවිහි පාර්ථනා කරවූ මුදුරපාද බුද්ධප්‍රතුනයන් විසින් ද්විතීය පරාක්‍රමබාහු තම් තරපතිහට අනුගාසනා පිණීස ද<sup>28</sup>

දේවප්‍රතිරාජ අමාත්‍යවරයාගේ ආරාධනයෙන් මුදුරපාද හිමියන් විසින් රවනා කරන ලද පුරාවලිය කොතරම් ජනප්‍රසාදයට පත් වී ද යත් II පණ්ඩිත පැයැකුම්බාවන් එයට පැවැත්වූ පුරා සත්කාර විධියෙන් මොනවට පැහැදිලි වෙයි.

‘එකල මේ රජ පා මේ පුරාවලිය දැක දෙවන රජයක් ලබාවා සේ උදාර වූ සත්තෝෂයෙන් පිනා දෙපෙයක් මූල්‍යලේඛි අනෙක් රාජ්‍ය ක්‍රියාවක නොය දී සින් එකගව අසා බුදුන්ගේ අපරිමිත වූ ගුණයෙහි පැහැදි රාජ්‍ය පුදා පියන තරම් උදාර වූ සත්තෝෂයෙන් යෙදී පොත ලක්දිව නොයෙක් ප්‍රයුෂවන්ත ජනයන්ට පැශ්ච බිසොවූ ලවා මගුලැතු පිට තබා සේසත් හා සමග තුවර නොයෙක් පුරායෙන් යුක්තව කරවා බොහෝ කළක් ඇසු ඇසු ගුද්ධාවන්තයන් මෙහි ආදර කරන සේ බුදුන්ගේ ද තමන්ගේ ද මේ කිරීති ගැරිරය ස්ථාවර කොට නොයෙක් සත්කාර කළහ.’<sup>29</sup>

### 3<sup>rd</sup> Proof

78

මානවකාස්ත්‍ර පිය කාස්ත්‍රීය සංග්‍රහය, 21 කළුපය, 2014/2015

මෙම ප්‍රකාශයෙන් පෙනීයන්නේ මෙම කෘතිය සම්පාදනය කිරීමෙන් පසු එවක ඇති වූ සමාජ සංස්කාතික ප්‍රබෝධයේ යටු ස්වභාවයයි.

දේශප්‍රතිරාජ අමාත්‍යවරයාගේ අනුග්‍රහය ලැබූ මූල්‍යරජාද බුද්ධීප්‍රතිරාජ හිමි සිංහල උපවංසයක් රචනා කරන ලද බව පූජාවලිය සමාජීන්ගේ ගාර්යාවල දක්නට ඇතත් එම කෘතිය අවිද්‍යමාන ය.

පූජාවලිං ඉමං සම්මා  
ලිඛිතං පොතුකං මයා  
වණ්ණීතං සකඟාසාය  
උපවංසම්පි සාමුකං<sup>30</sup>

එහෙත් දක්නට විද්‍යමාන සිංහල උපවංසය සකල විද්‍යා ව්‍යුත්වා පැන්වීත 4 වන පැරකුම්බා රජුගේ කෘතියයි.

මූල්‍යරජාද බුද්ධීප්‍රතිරාජ හිමියන් විසින් යෝගාර්ණවය හා යොගරත්නාවලිය නම් වෙදදා කාස්ත්‍ර ගුන්ථ දෙකක් රචනා කොට ඇත. මෙම කෘති සම්බන්ධ ව දේශප්‍රතිරාජ අමාත්‍යවරයාගේ සංඡ්‍රා අනුග්‍රහයක් සඳහන් තොවෙනත් මේවායෙහි කත්‍රවරයා වන බුද්ධීප්‍රතිරාජ හිමියන් දේශප්‍රතිරාජ අමාත්‍යවරයා විසින් කරවන ලද විභාරයක සිට රචනා කරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.

දිඟිදෙණී යුගයෙන් පසු සාහිත්‍යයේ දියුණුව සඳහා අනුග්‍රහය සැපයු ප්‍රතිරාජවරයෙකු පිළිබඳ ජාතක කථා පොතෙහි සඳහන් වෙයි. සිංහල ජාතක පොත කුරුණැගල යුගයේ දී සිංහලට පරිවර්තනය කරනු ලැබූවකි. මේ යුගය වන විට ජාතකටිය කථාව සිංහලයට පරිවර්තනය කිරීමේ ජාතික අවශ්‍යතාවක් පැවැති බව පෙනේ. පොලොන්නරු යුගයේ දී ජාතක අවුවා ගැටපදය සම්පාදනය කර තිබුණු අතර වෙස්සන්තර ජාතකය තේරුම් ගැනීමට වෙසකුරු දා සන්නේ ලියවීණි. මේ හැරුණු විට එම යුගයේ දී ම බුත්සරණයෙහි වෙස්සන්තර ජාතකය සිංහලයට නැගිණි. ජාතක ගාර්යාවලට සන්නයක් ජාතකගාර්ය සන්නය නමින් රාජමූරාරි නැමැත්තෙකු විසින් රචනා කරනු ලැබූ ඇත. නිකාය සංග්‍රහයට අනුව මිහු පොලොන්නරු යුගයේ ලේඛකයෙකි<sup>31</sup> අවදා සන්නය දිඟිදෙණී යුගයේ රචනා වූ

කංතියක් සේ සැලකේ. මෙහි තේමිය, මහාජනක, සාම, නීමි, බණ්ඩහාල, තුරුදත්ත, මහාතාරද කස්සප, විදුර යන ජාතක කරාවලට සන්න සපයා තිබිණි. කොට්ටමේ යුගයේ දී තොටෙමුවේ රාජුල හිමියන් විසින් රවිත පක්ෂවිකාපුද්ධිපයෙහි පැරණි යුගයකට අයත් දෙමළ ජාතක ගැටපදයක් පිළිබඳ සඳහන් වේයි. මෙයින් පෙනීයන්තේ සිංහල බොද්ධ ජන ජීවිතය සමඟ ජාතක කරා පැවැති අවශ්‍යෝග්‍යනිය සම්බන්ධතාවයි. එබැවින් පාලි ජාතකටිය කරාව සිංහලට පරිවර්තනය කිරීම කුරුණැගල යුගයේ ජාතික අවශ්‍යතාවක් ලෙස පැවැතිණි. මහාවංසයට අනුව ජාතක පොත සිංහලයට පරිවර්තනය කිරීම හෙවත් කර්තාත්වය පණ්ඩිත IV පැරකුම්බාවන්ට පවරා ඇති. <sup>32</sup>

එම රජූ අතිජන පුතු වූ විකුමාන්විත පණ්ඩිත වූ ඒ පැරකුම්බා කුමාර තෙමේ ද ඒ පුරවරයෙහි රජ වූයේ ය... ඉක්බිත්තෙන් ඒ රජ තෙමේ සොලී රිටින් ආ නානා භාජාහි විභාර ද වූ කරකාගමධාරී මහාව හික්මුණු එක් මහා තෙර කෙනෙක් රාජ ගුරු තනහි තබා උන් වහන්සේ වෙත සියලු ජාතකයන් තිරන්තරයෙන් අසම්න් ඉගෙණ එහි අර්ථ ද ධාරණය කොට රේට අනුතුරුව ගුහ වූ ඒ සියලු පනසිය පනස් ජාතකයන් පාලි භාජාවෙන් ගෙණ සිංහල තිරක්තියට ක්මයෙන් පෙරලා... ලක්දීව සැම තැනම පැවැත්වූයේ ය. යලින් ඒ ජාතකයන් ස්වකිය ශිෂ්‍ය පරම්පරාවෙන් පාලන කෙරමින්... ප්‍රය මේධාකරාහිඛාන එක් ස්ථේවිර කෙනෙකට දෙවිය... පරණගම, තැඹිලිහෙළ, දෙල්මඩ භා මොරවක යන මේ ගම් සතර ද හේ තෙමේ දෙවිය. <sup>33</sup>

මේ ප්‍රකාශයෙන් පැහැදිලි වනුයේ සිංහල ජාතක පොතහි කර්තා පණ්ඩිත IV පැරකුම්බාවන් බවයි. එහෙත් මෙම විස්තර අන්තර්ගත මහාවංසයේ මෙම කොටස රවනා කරන ලද්දේ කිරීති ශ්‍රී රාජසිංහ රජු දච්ස (1747-1780) වැඩ සිටි තිබුබවුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්තිව හිමිජාණන් විසිනි. පණ්ඩිත IV පැරකුම් රජ (1303-1333) අහාවප්‍රාප්ත වී සැහෙන කාලයකට පසු මහාවංසයේ මෙම කොටස සම්පාදනය කළ මහාවංසය කර්තාවරයා ජාතක පොතහි කර්තාත්වය පණ්ඩිත IV පැරකුම් රජුට පැවැරුයේ රාජ ගෞරවයකින් නොව මෙහි තිසියම් සත්‍යයක් ඇති තිසා විය යුතු ය. ජාතකපොත සිංහලට පරිවර්තනය කිරීමේ ආරම්භක පියවර රජ ඇතුළු කර්තා මණ්ඩලයක් විසින් සිදු කරන්නට ඇතින් එහි අවසානය දක්වා සියලු කටයුතු වර්ෂ ගණනාවක් තුළ පවත්වාගෙන යනු ලැබුයේ

### 3<sup>rd</sup> Proof

80

මානවකාස්ත්‍ර පිය ගාස්ත්‍රීය සංග්‍රහය, 21 කලාපය, 2014/2015

ජාතක කථා පොතෙහි ආරම්භයෙහි ම නම් සඳහන් පරාකුම ඇමැති සහ විරසිංහ ප්‍රතිරාජ යන අය විසිනි.

පන්සිය පනස් ජාතක ධර්මදේශනාව එළවෙන් දක්වන්නට වූව මැනවැයි කියා පාරාකුම ඇමැති සත්පුරුෂයාගේ ආරාධනාවෙන් හා විරසිංහ ප්‍රතිරාජ නම් අමාත්‍යෝත්තමයාගේ උත්සාහයෙන් අවුවා සාමීන් ලිඛු ජාතක. නොවරද්වා එළවෙන් ලියවූ ජාතක කථාව සත්පුරුෂ වූ මත්‍යාජ්‍යයන් විසින් කන් යොමා සිත් එලා අසිය යුතු<sup>34</sup>

මෙම ඇමැතිවරුන් දෙපළගේ නම් ගමපොල යුගයට අයත් විග්‍රහවත්ක ශිලාලියෙහි<sup>35</sup> ද සඳහන් වන බැවින් ජාතක පොත සිංහල පරිවර්තනය කිරීමේ සමාජීය තත් යුගයේ දී සිදුවන්නට ඇතැයි කිව හැකි ය.

කෙසේ වූව ද ජාතක පොත සිංහලට පරිවර්තනය කිරීමේ හාරදුර කරත්වය ප්‍රතිරාජකු විසින් සිදු කොට තිබීම අවධානයට නිසි ය. එපමණක් නොව උම්මත්ගේ ජාතකය ද විරසිංහ ප්‍රතිරාජගේ කෘතියයි පොදු පිළිගැනුමක් ඇති. <sup>36</sup> එහෙත් මහාවංසයේ හෝ උම්මත්ගේ ජාතකයෙහි කිසිදු තැනක විරසිංහ ප්‍රතිරාජගේ නමක් සඳහන් නො වේ.

ගමපොල (1347-1410) යුගයේ දී ප්‍රතිරාජවරුන් කිහිප දෙනෙකු පිළිබඳ ගඩලාදෙණි ගිරි පිළියෙහි සඳහන් වෙයි.<sup>37</sup> ගඩලාදෙණි විභාර කරමාන්තය හා එහි තබන්තුව සඳහා පූජා කළ ගමනීම පිළිබඳ විස්තරයක් මෙම ශිලාලියෙහි අන්තර්ගත ය. මෙහි සඳහන් ප්‍රතිරාජවරු සය දෙනකි.

1. විරසිංහ ප්‍රතිරාජ
2. දේවගිරි ප්‍රතිරාජ
3. බිසොවල දේ ප්‍රතිරාජ
4. තිශ්ංචා ප්‍රතිරාජ
5. විජය ප්‍රතිරාජ
6. සුව ප්‍රතිරාජ

මෙම ප්‍රතිරාජවරුන් සය දෙනා කරන ලද දීමනා, ගඩලාදෙණි විභාරයට හා ගඩලාදෙණි ධර්මකිරීති සග පරපුරේ ධර්ම ගාස්ත්‍රීය සේවයට මහන් අනුග්‍රහයක් වී ඇති බව පෙනෙන්.

ගඩලාදෙණි ගිරිලිපියේ සඳහන් ගණවැසි වංශාහිජාත ධර්මකිරීති හිමි ගම්පොල ධර්මකිරීති පරපුරේ ආදිතමයා ලෙස ද එම පරපුරේ ප්‍රථම සංසරාජවරයන් වහන්සේ ලෙස ද සැලකේ. ශිලව්‍ය ධර්මකිරීති මාහිමි යනුවෙන් හඳුන්වනුයේ ද උන්වහන්සේ ය. පාරමී මහා සතකය හා ජනානුරාග වරිතය උන්වහන්සේ විසින් රචනා කරන ලද බව සද්ධර්මාලංකාරයෙහි සඳහන් වෙයි.<sup>38</sup> පාරමී මහා සතකය පාලියෙන් කරන ලද පැරණී ම සතක කාචා ලෙස සැලකේ. එහෙත් ජනානුරාග වරිතය කෙබඳ කැතියක් දැයි තිශ්වය කළ නොහේ.

එම ශිලව්‍ය ධර්මකිරීති හිමියන්ගේ ශිෂ්‍ය දෙවරක්ෂිත ද්වීතීය ජයබාහු ධර්මකිරීති සංසරාජ හිමියේ සද්ධර්මාලංකාරය, නිකාය සංග්‍රහය, බාලාවතාරය, ගඩලාදෙණි සන්නය හා ජ්‍යෙෂ්ඨ පාලි පදන් ගුන්ථය සම්පාදනය කරමින් ධර්ම ගාස්ත්‍රීය සේවයේ යෙදුණෙන්. ජ්‍යෙෂ්ඨ පාලි නම් කෘතිය මෙකල දුර්ලහ කැතියකි. උන්වහන්සේ විසින් රචන ඉහත සඳහන් කෘති පිළිබඳ සේවකය සද්ධර්මාලංකාර කැතියෙහි සඳහන් වෙයි.<sup>39</sup> එසේ ම නිකාය සංග්‍රහය අවසානයෙහි උන්වහන්සේ ගැන විස්තරයක් සඳහන් ය.<sup>40</sup>

ධර්මකිරීති සග පරපුරේ තෙවැන්නා වනුයේ ධම්මදින්නාවරිය විමලකිරීති හිමි ය. උන්වහන්සේ කොට්ටෙම් යුගයේ වැඩ විසූ කෙනෙකි. කෙසේ වුව ද උන්වහන්සේ සේවකය සද්ධර්මරත්නාකරය කෘතිය අවසානයේ තම පරපුරේ ගාස්ත්‍රීය සේවය ගැන දීර්ඝ විස්තරයක් කර ඇත. <sup>41</sup>

'පළාබත්ගල වනවාසී වූ ධර්මකිරීති පරම්පරානුගතව සේවදේශවිදේශයෙහි ව්‍යාප්ත වූ යයේ කිරීතියෙන් සර්වජන බඩුමාන භාජන ව ස්ව සමය සමයාන්තර තත්ත්වය හා අනෙකු භාෂා ද ගාස්ත්‍රාගම විෂයෙහි අශේෂ වූ... තවද පාරමීතාසනක, ජනානුරාගවරිත යයි යන ධර්ම ප්‍රබන්ධ දෙකක් හා නොයෙක් ගදු පදන් බන්ධන ධර්මදානා දී අප්‍රමාණ ලෝ වැඩ වඩිමින් මහණ මහලු පැවැදි කරවු ගණවාසිකවංශාහිජාත ශිලව්‍ය සේව්‍රිතාජිධාන ප්‍රථම නාමධේයයක් ඇති ධර්මකිරීති මහා සේවාම්පාදයාන් වහන්සේගේ අනුජාත ශිෂ්‍ය පුත්‍රී... සද්ධර්මාලංකාර නම් වූ බැංධ ගාස්ත්‍රායට සංස්කීර්ණ සන්නයක් හා ජ්‍යෙෂ්ඨ පාලි නම් වූ මාගධීක පදන්ධයක් හා තෙපුත් ගදු පදන්

### 3<sup>rd</sup> Proof

82

මානවකාස්ත්‍ර පිය ශාස්ත්‍රීය සංග්‍රහය, 21 කලාපය, 2014/2015

ප්‍රබන්ධ උපදිවා... දෙවන ධර්මකිරිති මහාස්වාම්පාදයාණන් වහනසේගේ අනුපාත හිජා පුතු වූ විමලකිරිති මහා ස්ථාවිර පාදයන් විසින්... මේ සද්ධීර්මරත්නාකර නම් වූ ධර්මවාබානය රචනා කරන ලදී'.

ධර්මකිරිති පරපුරේ ධර්මගාස්ත්‍රීය සේවය මෙයින් මානවට පැහැදිලි වෙයි. මේ අමතර ව ඒ පිළිබඳ සද්ධීර්මරත්නාකරකාර විමලකිරිති හිමියන් සාම්මිලයෙන් කරන ප්‍රකාශය ද අවධානයට තිසි ය.

'හේ එසේ ම නොවේ ද?

කේරේණු වංශෝද්‍යුත සිංහ පොතකයේ තාණභක්ෂණය තො කොට ත්‍රිමේලගලිත හස්තිරාජයන්ගේ කුම්ඛස්ථලය පලා මේදස්මාංග අනුහා කොට රුධිරය පානය කළාහු යැයි යනු ආශ්වර්ය තොවන්නාක් මෙන් ධර්මකිරිති පරම්පරාගත හිජායායනු හිජා පුතුයන් විසිනුද ධර්ම ප්‍රබන්ධ කිරීම කියනුම කවරේ ද? හේ ආශ්වර්යයෙක් තොමැ වන්නේ සි'

සත්රුවන් ප්‍රතිරාජ, ජයසිංහ ප්‍රතිරාජ යනුවෙන් තවත් ප්‍රතිරාජවරුන් දෙදෙනෙකු පිළිබඳ ලංකාතිලක ශිලාලිපියෙහි ද සඳහන් වෙයි<sup>42</sup>. මේ සියලු තොරතුරු හා විස්තරවලින් පෙනීයන්නේ පාලි-සංස්කෘත සිංහල භාෂා සාහිත්‍ය පෝෂණයෙහිලා ප්‍රතිරාජවරුන් සිදු වූ අනුපමේය සේවයයි.

ආන්තික සටහන්:

- 1 දිස නිකාය, මහාසුද්ධස්සන සූත්‍රය, බුද්ධ ජයන්ති මුද්‍රණය.
- 2 විමලකිරිති හිමි, මැදෙලයන්ගොඩ, 2001, සිංහල ආණ්ඩුව, 42 පිටුව.
- 3 විමලකිරිති හිමි, මැදෙලයන්ගොඩ 2001, සිංහල ආණ්ඩුව, 42 පිටුව හා දීර්ණන්ද හිමි, කහටපිටියේ 1965, ගම්පොල යුගය, 50 පිටුව.
- 4 ජයතිලක, ඩී. ඩී. 1965, සිංහල සාහිත්‍ය ලිපි, 71 පිටුව.
- 5 කුමාරතුරු මුනිදාස, සිද්ධස්සගරා විවරණය, බු. ව. 2508. 40 පිටුව.
- 6 අරුණු කිසෙනි වී කෙරෙන් ලැබැහුරිරා පැවැත්තුවනේ දෙසැ යුද ප්‍රතිර්ජ දිය ඉපුරා (කවර හෙයින් අරුණු වර්ණ වූයෙයි ද, කෙරෙනෙක්ගේ රුධිරය ලැබ අරුණ වර්ණ විය. ඒ දිසාලෙහි ප්‍රතිර්ජ ජය දියුවරය යුද්ධාරමිහ කළේ වන.) සිද්ධස්සගරා හාව සන්නය, 1958, කහටි රත්නසාර හිමි, 360 පිටුව.
- 7 මහාවංසය (සිංහල) 2008, හික්කම්වේ සුම්ංගල හිමි හා බුදුවන්ත්වාවේ පැඩිත්මා, 86, පරි. 418 පිටුව හා මහාවංසය (පාලි) 1959, පොල්වත්තේ බුද්ධත්ත හිමි, 84 පරි. 4-8 ගාර්ෂා.

- 8 මහාවංසය (සිංහල) 86 පරි. 420 පිටුව හා මහාවංසය (පාලි) 84 පරි. 53-57 ගාට්
- 9 මහාවංසය (සිංහල) 86 පරි. 418 පිටුව හා මහාවංසය (පාලි) 84 පරි. 8-21 ගාට්
- 10 පූජාවලිය (1986) 34 පරි. (සංස්) සූජාණවිමල හිමි, කිරිඇල්ලේ, 795-797 පිටු
- 11 රසවාහිනිය (2004), (සංස්) විෂේෂනනය්ද හිමි, කැලිගම, 296 පිටුව.
- 12 සමන්තකුටවන්නා, 2001, (සංස්), පෘශ්ඨසූජාලෝක හිමි, දෙනියායේ, 38 පිටුව
- 13 ගාසිනවාග ප්‍රදීපය, බුද්ධ වර්ෂ 2498, විමලකිති හිමි, මැදෙලයන්ගොඩ, 189 පිටුව
- 14 දඩිදෙශී යුගය, 1958. සුමතනපෝති හිමි, දෙගමිමැදි, 51 පිටුව
- 15 කුමාරතුග, මූතිදාස, 2508, සිදුත්සගරා විවරණය, ලකර අදියර, 39 පිටුව
- 16 කුමාරතුග, මූතිදාස, 2508, සිදුත්සගරා විවරණය, විබත් අදියර, 19 පිටුව
- 17 කුමාරතුග, මූතිදාස, 2508, සිදුත්සගරා විවරණය, ලකර අදියර (ඡබරසුර බඩනය), 40 පිටුව
- 18 රසවාහිනිය (2004), විෂේෂනය්ද හිමි, කැලිගම, 296 පිටුව  
යෝ කා සීහල හාසාය සීහලං සද්දලක්ඛං  
යොව සමන්තකුටස්ස වන්නනා. වන්නයි සුහං  
නේන වේදෙහ එරෙහන- කතායං රසවාහිනි
- 19 සමන්තකුටවන්නා, (2001), බුද්ධවරණ (සංස්) පෘශ්ඨසූජාලෝක හිමි,  
දෙනියායේ, 38 පිටුව  
යෝ කා සීහල හාසාය  
සීහලං සද්ද ලක්ඛං  
නේන වේදෙහ එරෙහන  
කතායං පිය සිලිනා
- 20 මහාවංසය. 84 පරි. 37-39 පිටු  
තතො ගන්ත්වාන සො හතුවනගල්ලවිහාරකං  
රෘස්සූ වුත්තනියාමෙන කතවා බහු දහඩියං  
කාරුපෙන්වාන පාසාදං තුඩියිඩිගිඩිඩුමකං  
අනෙක්මදස්සි නාමස්ස- මහා සාම්ස්ස දීමතො  
තං දත්වාන තතො තස්ස- මහාරාජනියෝගතො  
දානවටටම්පි කප්පෙන්ඩා- සිලාලේඛංව කාරයි
- 21 මහාවංසය (සිංහල) 86 පරි. 419 පිටුව
- 22 හතුවනගල්ල විහාරවංසය, 1921, (සංස්) ධම්මාරාම හිමි, රත්මලානේ, 1 පිටුව.
- 23 එල් අත්තනගලු වංසය, 1921, (සංස්) ධර්මරාම හිමි, රත්මලානේ, 29 පිටුව.
- 24 පූජාවලිය. සූජාණවිමල හිමි, කිරිඇල්ලේ, 4 පරි. 44-45 පිටු
- 25 Report on the Kegalla District, Reprint, 1990. p-45
- 26 පූජාවලිය, 1986, (සංස්) සූජාණවිමල හිමි, කිරිඇල්ලේ, 1 පරි, 12 පිටුව.
- 27 පූජාවලිය, 1986, (සංස්) සූජාණවිමල හිමි, කිරිඇල්ලේ, 1 පරි, 12-13 පිටු.
- 28 පූජාවලිය, 1986, (සංස්) සූජාණවිමල හිමි, කිරිඇල්ලේ, 4 පරි, 45-46 පිටු.

### 3<sup>rd</sup> Proof

84

මානවකාස්ත්‍ර පිය හාස්ත්‍රීය සංග්‍රහය, 21 කලාපය, 2014/2015

- 29 පූජාවලිය, 1986, (සංස්) දැඩුණවීමල හිමි, කිරිඇල්ලේල්, 34 පරි, 805 පිටුව.
- 30 පූජාවලිය, 1986, (සංස්) දැඩුණවීමල හිමි, කිරිඇල්ලේල්, 808 පිටුව.
- 31 නිකාය සංග්‍රහය, 2001. නානායක්කාර, ගුණවර්ධන (සංස්) 39 පිටුව
- 32 මහාවංසය, (පාලි) 88 පරි, 65, 81-87 ගාට්
- 33 මහාවංසය (සිංහල), 90 පරි. 64, 80-87, 438-439 පිටුව
- 34 ජාතක පොත 3 පිටුව, පන්සිය පණස් ජාතක පොත, 1958 ප්‍රථමහාගය, ජයවිතුම, එන්. ඒ. , Colombo Associated News Papers Co. (pvt) Ltd
- 35 Report on the Kegalla District. Reprint 1999, 79 p
- 36 සංතතස්ගල, පූජාවලියාර, 1994, සිහළ සාහිත්‍ය ව්‍යෙශය, 231 පිටුව
- 37 E.Z. Vol.IV, 1943, No 12, Gadaladeniya Rock Inscription of Dharmakitti Sthavira pp 90-110
- 38 සද්ධර්මාලංකාරය-2012 තෙවන මුදුණය, බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 11 ගාට්ව, 894 පිටුව  
යො බෛධිස්තත් වරිතබිඳුතමන්සුත්ත්තා.  
පාරම් මහා සත්‍ය අකාසි  
අදාය යෝදී ධම්මුපැඩුතා.  
ජනානුරාගවරිතා අකාසි
- 39 සද්ධර්මාලංකාරය - එම-  
සයෙට සංබෑපතිකායසිංහලං  
තලේට බාලදායතාර සක්ෂිකුකා.  
ඡනබෝධාවලි නාම වන්දනා.  
ආකාසි හාරාවලිසන්නිහා. සුභ.
- 40 නිකාය සංග්‍රහය, 2001, (සංස්) නානායක්කාර, ගුණවර්ධන. 47 පිටුව  
ගංගාසිර පුරේ රමිමේ- ඩුවනෙක ඩුජේ පුරේ  
රජ්ජං කාරයමානේ සො- ධම්මකිත්ති යතිස්සරා  
ගබලාදෙණි ගාමමිහි- සද්ධම්මතිලකවිහය.  
විහාර කාරයිත්වාන- වාසයි සුවිරං තහි.  
තස්ස සිස්සො සුවනො දිරෝ- දෙවරක්බිත නාමකො  
ජයබාභු ති නාමෙන- විස්සුවනො ලොකපුර්වනො  
ධම්මකිත්ති මහාලේරෝ- ඉති තා නාම ඩුජිවනො  
පාවා යො සංසරාජත්ත- සොහෙසි ජ්‍යෙෂ්ඨනා.
- 41 සද්ධර්මත්තාකරය, 2001, (සංස්) ගුණවර්ධන වී. ඩී. එස්. , 498-502 පිටුව
- 42 දිරානන්ද හිමි, කහටපිටියේ, ගම්පොල යුගය, 1965, 184 පිටුව

### ආක්‍රිත ග්‍රන්ථ

- 1 ගම්පොල යුගය, 1965, දිරානන්ද හිමි, කහටපිටියේ
- 2 දිඹිදෙණිය හා ඇශ්චාල්පුර, 1993, සාහිත්‍ය සගරාව
- 3 දිඹිදෙණි යුගය, 1958, සුම්මනපෝත්ති හිමි, දෙගම්මැද
- 4 නිකායසංග්‍රහය, 2001, (සංස්) නානායක්කාර, ගුණවර්ධන

- 5 පාලි සාහිත්‍යය, 1966, බුද්ධීත්ත හිමි, පොල්වත්තේ
- 6 පාලි සාහිත්‍යය ඉතිහාසය, 2003, පඟේංකාතිත්ත හිමි, හිරිපිටියේ
- 7 ශ්‍රී ලංකාවේ සම්භාව්‍ය අධ්‍යායනය හා මහ සගරන, අධ්‍යරත්ත, අධිකාරී
- 8 මහාවංසය (පාලි), 1959, (සංස්) බුද්ධීත්ත හිමි, පොල්වත්තේ
- 9 මහාවංසය (සිංහල), 2008, සුම්ගල හිමි, හික්කඩුවේ, ඇතුළු පිරිස
- 10 සද්ධර්මරත්නාකරය, 2001, (සංස්) ගුණවර්ධන වී. ඩී. එස්.
- 11 සිද්ධීසගරා හාව සන්නය, 1958, රත්නසාර හිමි, කහවේ
- 12 සිද්ධීසගරා විමසුම, 2004, පඟේංකාසාර හිමි, ඔක්කම්පිටියේ
- 13 සිද්ධීසගරා විවරණය, 1965, කුමාරතුරු, මූලිශාස
- 14 සිංහල ආණ්ඩුව, 2001, දෙවන මුද්‍යණය, විමලකිත්ත හිමි, මැදුලයන්ගොඩ
- 15 සිංහල සාහිත්‍ය 3, 1996, කුලසුරිය, ආනන්ද
- 16 සිංහල සාහිත්‍ය 2, 1963, කුලසුරිය, ආනන්ද
- 17 සිංහල සාහිත්‍ය උපි 1940, ජයතිලක වී. ඩී.
- 18 සිංහල සාහිත්‍ය වංශය, 1994, සන්නස්ගල, ප්‍රංච්ඡල්බාර
- 19 සිංහල ලේඛක පරපුර, 1964, වික්‍රමසිංහ කේ. ඩී. පී
- 20 The Kegalla Report, 1904, Bell. H.C.P.
- 21 Epigraphia Zeylanica, 1943. Vol. IV